



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර 03 විභාගය - 2026 ජූලි

(3804) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය

(Corporate & Personal Taxation)

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

2026-07-26
පස්වරු
[01.45 – 05.00]
- (1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.
උත්තර ලිවීම සඳහා - පැය 03 යි.

පිටු ගණන : 09
ප්‍රශ්න ගණන: 09
- (2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් හාභාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.
- (4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.
- (5) වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.
- (7) ලකුණු 100.

A කොටස

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

පහත සඳහන් තොරතුරු ඔබ වෙත ලබාදී ඇත:

- මාරි, එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන අතර, 2024 මාර්තු 15 දින සිට වසර 4 ක කාලයක් සඳහා බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවෙහි ප්‍රධාන විධායක නිලධාරීන් වශයෙන් පත්කරන ලදී. ඇයට කොළඹින් නිල නවාතැන් සපයන ලද අතර, පැමිණි දින සිට ඇය විසින් රාජකාරී ආරම්භ කරන ලදී. ඇය දෙමාපියන් බැලීම සඳහා 2024 දෙසැම්බර් 15 දින, ශ්‍රී ලංකාවෙන් පිටත් වූ අතර, නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 2025 ජනවාරි 16 වන දින දීය.
- ප්‍රදීප්, ශ්‍රී ලංකාවෙහි පුරවැසියෙකු වන අතර, ස්ථිර පදිංචි යෝජනා ක්‍රමයක් [Permanent Residency (PR)] යටතේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. ඔහු, 2024 අප්‍රේල් 10 දින ශ්‍රී ලංකාවෙන් පිටවූ අතර, දිගටම ඕස්ට්‍රේලියාවේ වැඩ කරමින් ජීවත් වෙයි. 2024/25 තක්සේරු වර්ෂය තුළදී, ඔහුගේ පියාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා එක්වරක් පමණක් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී 2024 දෙසැම්බර් මාසයේ දින 10 ක් නැවතී සිටියේය. ප්‍රදීප් ට ශ්‍රී ලංකාවේ නිවසක් හිමිව ඇති අතර, එය සමාගමකට කුලියට දී තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

2017 අංක 24 දරණ, දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, 2024/25 තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ බදු කටයුතු සඳහා ඉහත පුද්ගලයින්ගේ වාසිකභාවය පැහැදිලි කරන්න.

(ලකුණු 05)

02 වන ප්‍රශ්නය

සෑම සේවා යෝජකයෙකුම ආදායම් බදු ගෙවීමට යටත්වන එක් එක් සේවකයාගේ සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභවලින්, ආදායම් බදු අඩුකළ යුතු අතර, බදු අඩුකිරීමේ සහතිකයක් [Certificate Of Tax Deduction (T₁₀)] සේවකයාට නිකුත්කළ යුතුය.

ඔබ විසින් කළ යුතු දෑ:

- 2024/25 තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්තිය මත ආදායම් බදු අඩු කර ඇති සේවකයින්ට T₁₀ සහතිකය නිකුත් කිරීමට නියමිත දිනය **සඳහන් කරන්න.**
(ලකුණු 02)
- බදු කළමනාකරණයේදී, පාලනය (governance), අතිශය වැදගත් වීමට හේතු තුනක්(03) **සඳහන් කරන්න.**
(ලකුණු 03)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙකු වන **නිමල්**, 2020 මැයි මාසයේදී අක්කර 2 ක ඉඩමක්, රු. මිලියන 25 කට මිලදී ගත්තේය. ඔප්පුව ලියාපදිංචි කිරීමේදී ඔහු රු.999,000/- ක මුද්දර ගාස්තුවක් දරණ ලදී. 2025 පෙබරවාරි 01 දින, **නිමල්**, එම ඉඩම රු. මිලියන 30 කට දේපල වෙළඳාම් සමාගමකට විකුණූ අතර, තැරවී ගාස්තුවක් වශයෙන් විකුණුම් මිලෙන් 5% ක් ගෙවිවේය.

ඔබ විසින් කළ යුතු දෑ:

ඉඩම විකිණීම මත, **නිමල්** විසින් ගෙවිය යුතු ප්‍රාග්ධන ලාභ බද්ද [(Capital Gain Tax) CGT] **ගණනය කරන්න.**
(ලකුණු 05)

04 වන ප්‍රශ්නය

“සහස්රා” , උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා, අතිරේක පන්ති පැවැත්වීමේ නිරතව සිටින ආයතනයකි. එයට අමතරව, ආයතනය ශිෂ්‍යයන්ට අධ්‍යාපනික ද්‍රව්‍ය විකුණයි. 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී ආයතනය පහත ආදායම් උපයා තිබේ:

ආදායම් වර්ගය	රු.
අධ්‍යාපනික ද්‍රව්‍ය විකිණීම	14,560,000
පන්ති පැවැත්වීමෙන් ලැබෙන ආදායම	34,500,000
පැරණි මේස සහ පුටු විකිණීම	1,430,000
එකතුව	50,490,000

ඔබ විසින් කළ යුතු දෑ:

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද [Social Security Contribution Levy (SSCL)] **ගණනය කරන්න.**
(ලකුණු 05)

B කොටස
(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

- (a) සීමාසහිත Crystal Clean (පොද්ගලික) සමාගම, එකතු කළ අගය මත බද්ද [Value Added Tax (VAT)] සඳහා ලියාපදිංචි සමාගමක් වන අතර, වාණිජමය වශයෙන් පිරිසිදු කිරීමේ සේවාවන් සැපයීමේ නිරතව සිටියි.

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා පහත සඳහන් තොරතුරු, සමාගමේ ගිණුම් පොත්වලින් උපුටා ගන්නා ලදී:

- (1) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී, සිදුකළ සැපයුම් පහත දැක්වේ (VAT රහිතව):

	රු.
සංස්ථා කාර්යාලවලට සැපයූ පිරිසිදු කිරීමේ සේවාවන්	13,600,000
තට්ටු නිවාස සංකීර්ණවලට සැපයූ සනීපාරක්ෂක සේවා	1,350,000
සේවාදායකයින්ට පිරිසිදුකාරක රසායන ද්‍රව්‍ය සැපයීම	680,000

- (2) සමාගම, කාර්තුව තුළදී පහත දැක්වෙන යෙදවුම් බදු ගෙවා තිබේ:

	රු.
පිරිසිදුකාරක රසායන ද්‍රව්‍ය මිලට ගැනුම් මත	1,132,000
කාර්යාල වියදම් මත	124,000
කම්කරුවන් වැඩබිම් වෙත ප්‍රවාහනය සඳහා භාවිත කරන ලද මෝටර් කෝච් රථයක අළුත්වැඩියාවන් මත	65,000

- (3) පෙර කාර්තුවෙන් ඉදිරියට ගෙන එන ලද වැඩිපුර ගෙවූ යෙදවුම් බද්ද (input VAT) රු.84,760/- කි.

- (4) සමාගම, මාසික එකතු කළ අගය මත බදු වාර්තා වශයෙන්, රු.330,000/- ක් ගෙවා තිබේ.

(එකතු කළ අගය මත සම්මත බදු අනුපාතය 18% ක් ලෙස සලකන්න.)

මබ විසින් කළ යුතු දෑ:

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ඉතිරි ගෙවිය යුතු / (වැඩිපුර ගෙවූ) එකතු කළ අගය මත බද්ද තක්සේරු කරන්න.
(ලකුණු 08)

- (b) සමාගමට, 2025 මාර්තු 20 දින, රසායන ද්‍රව්‍ය සැපයුම්කරුවෙකුගෙන් අඩුවෙන් අයකරන ලද එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් හරපතක් ලැබුණි. මෙම සැපයුමට අදාළ මුල් බදු ඉන්වොයිසිය 2024 අගෝස්තු 12 වන දිනට යොදා තිබුණි.

මබ විසින් කළ යුතු දෑ:

මෙම ගැලපුම, 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තාවේ ඇතුළත් කළ හැකි දැයි පැහැදිලි කරන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සිල්වර් ලුම් පාටනර්ස් යනු ඇතා, එල්සා, සහ මිරා යන සොයුරියන් තිදෙනාට හිමි හවුල් ව්‍යාපාරයකි. ඔවුහු ලාභා'ලාභ සම සමච බෙදා ගනිති. ඔවුහු රෙදිපිළි සාප්පුවක් පවත්වාගෙන යන අතර, ඇඳුම් මැසීමේ සේවාවන්ද සපයති.

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා, හවුල් ව්‍යාපාරයේ ගිණුම් අනුව, පහත සඳහන් වියදම් අයකිරීමෙන් පසුව, රු.18,539,000/- ක ශුද්ධ ලාභයක් පෙන්වයි:

(1) හවුල්කරුවන්ට ගෙවූ වාර්ෂික වැටුප්:

ඇතා : රු.1,200,000/-

එල්සා : රු.1,800,000/-

මිරා : රු.1,200,000/-

(2) එල්සාගේ නවාතැනින් කොටසක කර්මාන්ත ශාලාවක් ලෙස ඇඳුම් මැසීමේ කටයුතු සඳහා පාවිච්චි කරන අතර, එයට කුලිය ලෙස මාසිකව රු.25,000/- ක් ඇයට ගෙවනු ලැබේ.

(3) වර්ෂය තුළදී මහන මැෂිමක් මිලදී ගත් අතර, මහන මැෂිම මත ක්ෂය කිරීම රු.845,000/- කි.

(4) හවුල් ව්‍යාපාරය රු.50,000/- ක් වටිනා ලබා ඇඳුම්, අනුමත පුණ්‍යායතනයක් වන ලබා නිවාසයකට පරිත්‍යාග කර තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

2024/25 තක්සේරු වර්ෂය සඳහා, පහත සඳහන් දෑ ගණනය කරන්න:

(a) හවුල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු ආදායම් බද්ද. (ලකුණු 07)

(b) ඇතාගේ බදු අයකළ හැකි ආදායම. (ලකුණු 03)

(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය

සෙහාන්, සේවා නියුක්තික ආදායමක් පමණක් උපයන ඔහුගේ සේව්‍යෝජකයා විසින් නිසි පරිදි අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද [Advance Personal Income Tax (APIT)] අඩු කර ඇති වාසික පුද්ගලයෙකි. ඔහු 2024/25 තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ ආදායම් වාර්තාව ඉදිරිපත් කර නොමැත. පසුව, 2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තාව ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් [Commissioner General of Inland Revenue (CGIR)] දැන්වීමක් ඔහුට ලබුණි.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) 2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීමට **සෙහාන්ගේ බැඳියාව (liability) පැහැදිලි කරන්න.** (ලකුණු 03)

(b) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ හඳුනාගත හැකි තක්සේරු වර්ග තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)

(c) **සෙහාන්** වෙනුවෙන් බලයලත් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කළ හැකි තැනැත්තන් හතර දෙනෙකු(04) **හඳුනා දක්වන්න.** (ලකුණු 04)

(මුළු ලකුණු 10)

C කොටස

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

2024 අප්‍රේල් 01 දින, 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සීමාසහිත Horizon පොදු සමාගමේ පූර්ණ හිමිකම් ඇති පරිපාලනයක් ලෙස සීමාසහිත හෝම් නිධිස් (පොද්ගලික) සමාගම සංස්ථාපනය කරන ලද අතර, ඒ සඳහා රු.100,000,000/- ක් ප්‍රකාශිත ප්‍රාග්ධනය ලෙසත්, රු.400,000,000/- ක් ණය මුදලක් ලෙසත් ආයෝජනය කරන ලදී. සමාගම දේශීය වෙළෙඳපොළ තුළ ගෘහ උපකරණ නොග සහ සිල්ලර වෙළඳාමේ නිරතව සිටී.

පහත සඳහන් තොරතුරු, 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සීමාසහිත හෝම් නිධිස් (පොද්ගලික) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටාගන්නා ලදී:

(1) සියළුම වියදම් අයකිරීමෙන් සහ සියළු ආදායම් බැර කිරීමෙන් පසු වර්ෂය සඳහා බද්දට පෙර ශුද්ධ ලාභය රු.232,117,000/- කි. වර්ෂය සඳහා මුළු පිරිවැටුම රු.2,265,000,000/- කි.

(2) වෙනත් ආදායම්වල පහත දෑ ඇතුළත් වේ:

	රු.
මෝටර් ලොරි රථයක් විකිණීමෙන් ලද ලාභය	411,000
ලාභාංශ ආදායම [රඳවා ගැනීමේ බද්ද (WHT) අඩු කළ පසු]	510,000
බැංකු තැන්පතු මත පොලී ආදායම (දළ)	3,097,000
	4,018,000

(3) වියදම්වල පහත දෑ ඇතුළත් වේ:

- වර්ෂය සඳහා ක්ෂය අය කිරීම රු.83,234,000/- කි.
- වර්ෂය සඳහා අස්පෘෂ්‍ය වත්කම් ක්‍රම ක්ෂය (amortization) රු.1,053,000/- කි.
- වර්ෂය සඳහා පාරිතෝෂික වෙන් කිරීම රු.2,270,000/- කි.
- සංග්‍රහ වියදම් රු.326,000/- ක් විය.
- සමාගම, රු.200,000/- ක් වටිනා වෛද්‍ය උපකරණ රජයේ රෝහලකට පරිත්‍යාග කර ඇති අතර, මුදලින් රු.100,000/- ක් රෝගී හෝ අවශ්‍යතා සහිත අයට ආයතනික රුකවරණය සැලසීම සඳහා පිහිටුවන ලද අනුමත පුනර්ජනනයකට පරිත්‍යාග කර තිබේ.
- අඩමාන ණයගැතියන් සඳහා ආදායම් ප්‍රකාශනය තුළ රු.960,500/- ක පොදු ප්‍රතිපාදනයක් සිදුකර ඇත.
- වර්ෂය තුළදී, අත්පත් කරගත් ගබඩාවට විශාල වෙනස්කමක් සිදුකිරීමට දරණ ලද රු.5,526,000/- ක් ගොඩනැගිලි ගිණුම වෙනුවට ආදායම් ප්‍රකාශනයට අය කර තිබේ.
- සමාගම විසින් රඳවාගැනීමේ බදු අඩු කිරීමෙන් තොරව රු.250,000/- ක උපදේශන ගාස්තුවක් 2025 මාර්තු මාසයේදී ගෙවා තිබේ.
- පරිපාලන සමාගමට රු.40,000,000/- ක ණය පොලියක් ගෙවන ලද අතර, වර්ෂය තුළදී ප්‍රාග්ධන ආපසු ගෙවීම් සිදු කර නොමැත.

(4) 2025 මාර්තු 31 දිනට, දේපල, පිරිසත හා උපකරණ සහ අස්පාෂ්‍ය වත්කම් පිළිබඳ විස්තර පහත දැක්වේ:

වත්කම් (පිරිවැයට)	එකතු කිරීම් (රු.)	ඉවත් කිරීම් (රු.)	2025 මාර්තු 31 දිනට ශේෂය (රු.)
දේපල, පිරිසත සහ උපකරණ:			
ඉඩම	150,000,000	-	150,000,000
ගොඩනැගිලි	18,500,000	-	18,500,000
යන්ත්‍ර	32,500,000	-	32,500,000
ගෘහභාණ්ඩ	12,430,000	-	12,430,000
කාර්යාල උපකරණ	3,456,000	-	3,456,000
මෝටර් ලොරි රථ	17,500,000	(6,000,000)	11,500,000
අස්පාෂ්‍ය වත්කම්:			
පරිගණක මෘදුකාංග	4,500,000	-	4,500,000
එකතුව	238,886,000	(6,000,000)	232,886,000

- 2024 අප්‍රේල් මාසයේදී රු.6,000,000/- ක පිරිවැයකට මිලට ගත් මෝටර් ලොරි රථයක් 2025 ජනවාරි මාසයේදී රු.5,500,000/- කට විකුණන ලදී. මෝටර් ලොරි රථ, භාණ්ඩ බෙදාහැරීමට භාවිත කරන ලදී.
- සමාගම, පරිගණක මෘදුකාංගවල ප්‍රයෝජනවත් ආයු කාලය අවුරුදු 4 ක් බව ඇස්තමේන්තුගත කර ඇත.

(5) 2025 මාර්තු 31 දිනට, රඳවාගත් ඉපැයීම් රු.186,000,000/- ක් විය.

(6) සමාගම, 2024/25 තක්සේරු වර්ෂය සඳහා, ස්ව-තක්සේරු පදනම මත ආදායම් බදු, කාර්තුමය වාරික වශයෙන් රු.25,000,000/- ක් ගෙවා තිබේ.

(7) බැංකුව, පොලී ආදායම මත 5% බැගින් අත්තිකාරම් ආදායම් බදු [Advance Income Tax (AIT)] / රඳවාගැනීමේ බදු [Withholding Tax (WHT)] අඩුකරගෙන තිබේ.

මම විසින් කළ යුතු දෑ:

2024/25 තක්සේරු වර්ෂය සඳහා සීමාසහිත හෝම් නිඩිස් (පොද්ගලික) සමාගමේ පහත සඳහන් දෑ තක්සේරු කරන්න:

- තක්සේරු කළ හැකි ආදායම,
- බදු අයකළ හැකි ආදායම,
- ගෙවිය යුතු දළ ආදායම් බද්ද, සහ
- ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද / (වැඩිපුර ගෙවූ බද්ද).

(සැ.යු: යම් වියදමක් ඉඩ දීමට හෝ ඉඩ නොදීමට හේතු පැහැදිලිව සඳහන් කළ යුතුය.)

(ලකුණු 25)

09 වන ප්‍රශ්නය

අසංක, ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙක් වන අතර, සීමාසහිත පොදු සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවයේ නිරතව සිටී.

2024/25 තක්සේරු වර්ෂයට (මින්මතු 'වර්ෂය' යැයි හැඳින්වෙන) අදාළව **අසංක** සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු සපයා ඇත:

(1) **සේවා නියුක්තියෙන් ලද ආදායම:**

- මාසික දළ වැටුප රු.200,000/- කි.
- සමාගම ගෙවූ ගමන් දීමනාව - මාසිකව රු.50,000/- කි.
- මාසයක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක්, 2024 දෙසැම්බර් මසදී ගෙවා තිබේ.
- වර්ෂය තුළදී, සමාගම විසින් **අසංක** ව පුහුණුවක් සඳහා ඉන්දියාවට යවන ලද අතර, ඔහුගේ ගුවන් ටිකට්ටත් සහ නවාතැන් සඳහා රු.400,000/- ක් සමාගම දරණ ලදී.
- 2025 ජනවාරි මාසයේදී, සමාගම, සේවා නියුක්තියෙන් සඳහා වූ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ එහි සේවකයින්ට කොටස් නිකුත් කළේය. **අසංක**, එකක් රු.200/- බැගින් කොටස් 1,000 ක් මිලට ගත් අතර, ඒ වන විට කොටසක වෙළෙඳපොළ අගය රු.300/- ක් විය.
- සමාගම, එහි සියළු සේවකයින්ගේ ප්‍රතිලාභය උදෙසා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය අතර, වර්ෂය තුළදී මෙම යෝජනා ක්‍රමය යටතේ සේව්‍යෝජක විසින් රු.165,000/- ක් **අසංක** ට ප්‍රතිපූරණය කර තිබේ.
- වර්ෂය සඳහා සේව්‍යෝජක විසින් අඩුකරන ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද [Advance Personal Income Tax (APIT)] රු.330,000/- කි.

(2) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතුවකින් **අසංක** ට රු.57,000/- ක පොලියක් (ගුද්ධ) ලැබුණු අතර, එම පොලි ආදායම් මත 5% ක අනුපාතය යටතේ අත්තිකාරම් ආදායම් බදු [Advance Income Tax (AIT)] / රඳවාගැනීමේ බදු [Withholding Tax (WHT)] බැංකුව විසින් අඩු කරගෙන තිබේ.

(3) ඔහුට, ඔහුගේ පදිංචි ස්ථානය (residence) ආසන්නයේ පිහිටි සාප්පු ගොඩනැගිල්ලක් හිමිව පවතින අතර, එය මාසිකව රු.25,000/- කට 2024 අප්‍රේල් 01 දින සිට කුලියට දී තිබේ. 2024 අප්‍රේල් මාසයේදී, ඔහු ගොඩනැගිල්ල පින්තාරු කිරීම සඳහා රු.123,000/- ක් දරා ඇත.

(4) වර්ෂය තුළදී, **අසංක**ට ඔහුගේ ආයෝජනවලින් පහත ආදායම් ලැබී තිබේ:

- අසංක**, ලැයිස්තුගත පොදු සමාගම්වල කොටස් විකිණීමෙන් රු.346,000/- ක ලාභයක් උපයා තිබේ.
- ලැයිස්තුගත පොදු සමාගම්වලින් ලැබුණු ලාභාංශ ආදායම රු.45,000/- ක් වන අතර, ලාභාංශ ආදායම මත අදාළ වන අත්තිකාරම් ආදායම් බදු (AIT) / රඳවාගැනීමේ බදු (WHT) අඩුකරගෙන තිබේ.

- (5) අසංක, කලා නිර්මාණ (artworks) විකිණීමේ කුඩා මාර්ගගත ව්‍යාපාරයක් ද පවත්වාගෙන යයි. 2024/25 තක්සේරු වර්ෂය සඳහා ලැබීම් සහ ගෙවීම් සාරාංශයක් පහත දැක්වේ:

(රු.)

විකුණුම්		2,476,000
අඩු කළා: ගෙවීම්		
අමුද්‍රව්‍ය මිලදී ගැනීම්	1,637,500	
ඇසුරුම් ද්‍රව්‍ය	178,600	
ඇසුරුම් යන්ත්‍රයක් මිලට ගැනීම	250,000	
ගමේ පන්සලට පරිත්‍යාග	50,000	(2,116,100)
ශුද්ධ ලාභය		359,900

- (6) වර්ෂය තුළදී, අසංක, අවතැන් වූ දරුවන් සඳහා ආයතනිකමය රුකවරණය සපයන ලමා නිවාසයකට රු.100,000/- ක් පරිත්‍යාග කළේය.
- (7) අසංක, 2024/25 තක්සේරු වර්ෂය සඳහා කාර්තුමය ආදායම් බදු වාර්තා ගෙවීම් වශයෙන්, රු.100,000/- ක් ගෙවා තිබේ.

මම විසින් කළ යුතු දෑ:

2024/25 තක්සේරු වර්ෂය සඳහා අසංකගේ පහත සඳහන් දෑ තක්සේරු කරන්න:

- බදු අයකළ හැකි ආදායම,
- ගෙවිය යුතු දළ ආදායම් බද්ද,
- ගෙවිය යුතු ඉතිරි / (වැඩිපුර ගෙවූ) ආදායම් බද්ද, සහ
- බදු නිදහස් ආදායම, (වේ නම්).

(සැ.යු: යම් ආදායමක් බද්දට යටත් නොවේ නම්, ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතුය.)

(ලකුණු 25)

C කොටසෙහි අවසානය

කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව			
මට්ටම	ක්‍රියා ලැයිස්තුව	නිර්වචනය	සිසුන් සඳහා විස්තරාත්මක උපදෙස්
මතක තබා ගැනීම කරුණු, පැළුම්, මුලික සංකල්ප හෝ පිළිතුරු, ඒවායේ තේරුම නිසි ලෙස තේරුම් තෝරාගෙන සිහිපත් කිරීම වේ	හඳුනා දැක්වීම	කෙනෙකුගේ හෝ යමක් හඳුනා දැක්වීම.	මාතෘකාවේ ප්‍රධාන කොටස් සොයා නම් කරන්න.
	නිර්වචනය කරන්න	වචනයක් හෝ සංකල්පයක් තේරුම් ගැනීම.	පදයක හෝ සංකල්පයක පැහැදිලි අර්ථයක් ලබා දීම.
	හඳුනා ගන්න	පෙර දැක නොමැති දෙයක් පිළිබඳ දැනුවත්භාවය.	පෙර ඉගෙනීමට ලිට් යමක් සොයා දැන ගැනීම.
	සැදුනත් කරන්න	පැහැදිලි සහ සංකීර්ණ ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම.	ප්‍රධාන කරුණු හෝ සංකල්ප සරල ආකාරයෙන් ප්‍රකාශ කිරීම.
	ලැයිස්තුගත කරන්න	නම්, සංඛ්‍යා හෝ අයිතම මාලාවක්.	ප්‍රධාන කරුණු සංවිධානාත්මකව ලිවීම.
අවබෝධය තොරතුරුවල අර්ථය අවබෝධ කර ගැනීම සහ ඒවා අර්ථකථනය කිරීමට හෝ පැහැදිලි කිරීමට භාවිතය.	සටහන් කරන්න	පද්ධතියකට (ගිණුම්කරණය නොවේ) තොරතුරු ඇතුළත් කිරීම.	අදාළ විස්තර පැහැදිලිව හා නිවැරදිව ඇතුළත් කිරීම.
	ගොඩ නගන්න	මූලිකාංග ඒකාබද්ධ කිරීමෙන් යමක් ගොඩ නැගීම.	විවිධ කොටස් මගින් සමස්ථයක් ලෙස අර්ථවත් බවට පත් කිරීම.
	වෙනස් කොට දැක්වීම	දේවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර වෙනස්කම් හඳුනා ගැනීම.	සංකල්ප හෝ අයිතම අතර වෙනස්කම් අවධාරණය කිරීම.
	විමසන්න	මාතෘකාවක් පිළිබඳව විවිධ අදහස් සහ මත සලකා බැලීම.	විවිධ දෘෂ්ටිකෝණ ගවේශණය කර අවබෝධයක් ලබා දීම.
	පැහැදිලි කරන්න	යමක් පිළිබඳව වඩාත් විස්තරාත්මකව පැහැදිලි කිරීම.	තාර්කික සහ සවිස්තරාත්මක මත විස්තරයක් සැපයීම.
	ගොනුකර දැක්වීම	කරුණක් පැහැදිලි කිරීම සඳහා උදාහරණ, ප්‍රස්ථාර හෝ දෘශ්‍ය භාවිතය.	සුදුසු උදාහරණ හෝ දෘශ්‍ය මාධ්‍ය සමග පැහැදිලි කිරීම් සඳහා සහය වීම.
	අර්ථකථනය කරන්න	තොරතුරු හෝ ක්‍රියාවන්හි අර්ථය පැහැදිලි කිරීම.	යමකින් අදහස් වන්නේ කුමක්දැයි ඔබේ වචනවලින් පැහැදිලි කිරීම.
	විස්තර කරන්න	යම්කිසි දෙයක් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්.	අදාළ විස්තර ව්‍යුහගත ආකාරයට සැපයීම.
භාවිතය අළුත් සහ සංකීර්ණ තත්ත්වයන් යටතේ උගත් දැනුම භාවිතා කිරීම වන අතර මේ සඳහා දැනුම සහ කුසලතා ප්‍රායෝගිකව භාවිතා කිරීම අවශ්‍ය වේ.	සාරාංශගත කරන්න	ප්‍රධාන කරුණු පිළිබඳව කෙටි ප්‍රකාශයක්.	සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම.
	භාවිත කරන්න.	යම්කිසි තත්ත්වයක් තුළ දැනුම කුසලතා හෝ රීතීන් භාවිතා කිරීම.	ප්‍රතිඵල ලබාදීම සඳහා අදාළ දැනුම හෝ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම.
	ගණනය කරන්න.	ගණිතමය හෝ තාර්කික ක්‍රම මගින් අගය තීරණය කිරීම.	විසඳුමක් ලබා ගැනීම සඳහා සංඛ්‍යාත්මක හෝ තාර්කික ක්‍රියාවලීන් පැහැදිලි කිරීම.
	නිර්ණය කරන්න	පර්යේෂණ හෝ ගණනය කිරීම් හරහා යමක් ස්ථාපිත කිරීම.	ගණනය කිරීමෙන් හෝ පර්යේෂණයකින් පසු යමක් සොයාගැනීම හෝ නිගමනය කිරීම.
	ප්‍රදර්ශනය කරන්න.	ක්‍රියාවලිය හෝ ක්‍රමය ප්‍රදර්ශනය කිරීම.	ව්‍යුහගත පියවර හරහා පැහැදිලි උදාහරණයක් පෙන්වීම.
	පිළිගැනීම කරන්න.	භාවිතය සඳහා ද්‍රව්‍ය හෝ තොරතුරු සංවිධානය කිරීම.	කාර්යයක යෙදීමට පෙර අවශ්‍ය විස්තර සකස් කිරීම.
	භාවිත කරන්න	සංකල්පයන් මෙවලමක් හෝ ක්‍රමයන් අරමුණක් සඳහා භාවිතා කිරීම.	අදාළ දැනුම හෝ සම්පත් යෝග්‍ය පරිදි භාවිතා කිරීම.
	ඉදිරිපත් කරන්න.	සම්ප්‍රදායි ලෙස තොරතුරු බෙදා ගැනීම.	මූලික දැනීම සහ අවබෝධයන් පැහැදිලිව සහ වෘත්තීමය වශයෙන් ඉදිරිපත් කිරීම.
විශ්ලේෂණය ව්‍යුහය සහ සම්බන්ධතා අවබෝධ කරගැනීම සඳහා තොරතුරු කුඩා සංවිකල්පවලට වෙන් කිරීම	විශ්ලේෂණය කරන්න	සංරචක අවබෝධ කරගැනීම සඳහා විස්තරාත්මකව පරීක්ෂා කිරීම.	වඩා හොඳ අවබෝධයක් සඳහා තොරතුරු ප්‍රධාන කොටස්වලට බෙදීම.
	සැසඳන්න	සමානකම් සහ / හෝ වෙනස්කම් පරීක්ෂා කිරීම.	ප්‍රධාන පොදු ලක්ෂණ සහ වෙනස්කම් පෙන්වා දීම.
	වෙනස්කොට දැක්වීම	යමක් තවෙකින් වෙනස් කොට හඳුනා ගැනීම.	යමක් එකිනෙකට වෙනස් වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීම.
	පරීක්ෂා කරන්න	යමක ස්වභාවය තීරණය කිරීම සඳහා එය පරීක්ෂා කිරීම.	යමක් හොඳින් තේරුම් ගැනීම සඳහා එය හොඳින් නිරීක්ෂණය කිරීම.
	සැකිල්ලක් හෝ දැක්වීම	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	ප්‍රධාන අංශ පිළිබඳව සංවිධානාත්මක දළ විශ්ලේෂණයක් ලබා දීම.
	ක්‍රියා කරන්න	අන්තර්ගත බැලීමක්, සමීක්ෂණයක් හෝ අධ්‍යයනයක් සඳහා මූලිකාංග සංවිධානය කිරීම.	කාර්යයන් ක්‍රමානුකූලව සිදු කිරීම සඳහා ව්‍යුහාත්මක පියවර අනුගමනය කිරීම.
	වාර්තා කරන්න	සොයාගත් දෑ ව්‍යුහාත්මකව ඉදිරිපත් කිරීම.	විශ්ලේෂණය කළ තොරතුරු පැහැදිලි හා තාර්කික ආකෘතියකින් ඉදිරිපත් කිරීම.
අගය කරන්න නිර්ණායක හෝ ප්‍රමිතීන් මත පදනම්ව අදහස් හෝ ද්‍රව්‍යයන් වල වටිනාකම හෝ ගුණාත්මක භාවය පිළිබඳව විශ්ලේෂණය කිරීම.	උපදෙස් දෙන්න	යෝජනා හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම	විශ්ලේෂණ මත පදනම්ව දැනුවත් මග පෙන්වීමක් ලබා දීම.
	අගය කරන්න	වටිනාකම් සම්ප්‍රදායිකව හෝ බලපෑම පිළිබඳව විවේචනාත්මකව තක්සේරු කිරීම.	නිර්ණායක මත පදනම්ව යම් දෙයක ගුණාත්මකභාවය හෝ අදාළත්වය නිශ්චය කිරීම.
	සැකස් කරන්න	ව්‍යුහගත ප්‍රවේශයන් හෝ සැලැස්මක් සංවර්ධනය කිරීම.	තොඳින් අර්ථ දක්වන ලද ක්‍රමෝපායන් හෝ උපාය මාර්ගයන් සකස් කිරීම.
	නිර්දේශ කරන්න	සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා කිරීම.	තාර්කික කරුණු මගින් සහායවන ප්‍රවේශයන් යෝජනා කිරීම.
නිර්මාණය කිරීම සුසංයෝගී හෝ ක්‍රියාකාරී සමාජයක් සෑදීම සඳහා නව ආකාරවලින් මුලද්‍රව්‍ය ඒකාබද්ධ කිරීම නව අදහස්, නිෂ්පාදන හෝ අවබෝධ කර ගැනීමේ ක්‍රම ජනනය කිරීමේ භාවිතය	නිර්මාණය කරන්න	අළුත් දෙයක් නිර්මාණය කිරීම.	අපූර්ව සහ අරමුණු සහගත යමක් සංවර්ධනය කිරීම.
	තක්සේරු කරන්න	ගුණාත්මක භාවය, හැකියාව හෝ ස්වභාවය තක්සේරු කිරීම හෝ ඇගයීම.	පවතින තොරතුරු මත පදනම්ව තර්කානුකූල විනිශ්චයක් ලබා දීම.
	සංවර්ධනය කරන්න	අදහසක්, නිශ්පාදනයක් හෝ සංකල්පයක් පුළුල් කිරීම හෝ වැඩිදියුණු කිරීම.	කාලයත් සමගින් අදහස ශක්තිමත් හා වැඩි දියුණු කිරීම.
	යෝජනා කරන්න	සලකා බැලීම සඳහා වන සැලැස්මක් හෝ සංකල්පයක් පිළිබඳ යෝජනා කිරීම.	අදහසක් හෝ ව්‍යුහගත නිර්දේශයක් ඉදිරිපත් කිරීම.
	සංයෝජනය කරන්න	විවිධ සංරචකයන්ගේ සංයෝජනය මගින් සංගත සමස්ථයක් නිර්මාණය කිරීම.	විවිධ අදහස් හෝ අවබෝධයන් අර්ථවත් වූ නිගමනයකට එකාබද්ධ කිරීම.
	සැලසුම් කරන්න	යමක් සඳහා ව්‍යුහගත සැලැස්මක් නිර්මාණය කිරීම.	නිශ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහා සවිස්තරාත්මක ව්‍යුහයන් සකස් කිරීම.
	ගොනු කරන්න	විවිධ මූලාශ්‍රයන්ගෙන් තොරතුරු එක් රැස් කිරීම.	එකතු කරන ලද දත්ත පුළුල් ආකෘතියකට සංවිධාන කිරීම.